

නාම දාර්ශනික ග්‍රන්ථ සහ දීඝනිකාය ආශ්‍රයෙන්
චීන “物 (Wù) ” සහ පාලි “ලොක” පිළිබඳ අර්ථ
විචරණයක්

සුඛං ආචාර්ය නැදලනමුචේ ධම්මදින්න හිමි

Concerning cultural philosophy in Taoist scripts and Dīghanikāya. Chinese “物 (Wù) ” and Pāli “loka” have certain comparable contexts, which have pioneer value to conduct an analytical and comparative study.

First and second parts of this study reveal:

1. “勿” and “物” are used in same meanings in both unearthen and handed down Taoist scripts.

There are 11 meanings in the character “物” in Taoist scripts.

2. There are 9 meanings derived from root “loka” in Dīghanikāya.

Third part of this study reveals:

3. 5 different meanings of “物” which are comparable to “Loka” such as, “look”, “all nature”, “external Things”, “man” and “insects/animals”.

4. “万物” and “Loka” as a similar phenomenon in two different cultures.

Key words: Pāli Loka Dīghanikāya Chinese Wu
Taoist scripts

(1) සුඛං ආචාර්ය නැදලනමුචේ ධම්මදින්න හිමි

සුඛං සුඛං පද්ධතියේ ධම්මකාන්ද හිමි, හිමිගේ පද්ධතියෙහි, පාලි සංස්කෘත,
පිළිබඳ ගවේෂ

මානව මානව විද්‍යා මාසික 9 කලාපය 2009, මහරගම, මහරගම විශ්ව විද්‍යාලය,
පිටුව: 01-02